

The State

(Part III)

රාජ්‍යය පිළිබඳ දේශපාලන සංකීර්ණ

රාජ්‍යය සහ ස්වාධීපත්‍යය

ස්වාධීපත්‍යය යන්නෙහි අදහස “ලත්තරීතර” යන්න යි. ස්වාධීපත්‍යය බලය යන්නෙන් අදහස් කරන්නේ රාජ්‍යය සතු ලත්තරීතර බලයකි.

මේ පදය පළමු වරට දේශපාලන විද්‍යා සාහිතයයේ භාවිතයට ගනු ලැබුවේ ජීන් බොඩින් (Jean Bodin) විසින් ඔහු ස්වාධීපත්‍යය අර්ථකරීතය කළේ නීතියෙන් සීමා නොවුපුරුවැසියන්, යටත් විසියන් කොරෝන් යෙදවීය හැකි රාජ්‍ය සතු ලත්තරීතර බලය යනුවින. ස්වාධීපති බාරි සංස්ථාව වෙනත් කිසිදු සමානයකුට යටත් නොවේ.

මේ අනුව ස්වාධීපත්‍යයට පැතිකඩ දෙකක් තිබේ.

- I. අභ්‍යන්තර ස්වාධීපත්‍යය (Internal Sovereignty)
- II. බාහෑ ස්වාධීපත්‍යය (External Sovereignty)

අහසන්තර ස්වාධීපත්‍යය යනු ඔහු ම තිදහස් රාජ්‍යයක් තම රාජ්‍යයෙහි පිටත් වන තැනැත්තන්ගේ අවනත භාවය ලබා ගැනීමට නොතික බලය සහිත බව ය.

බාහිර ස්වාධීපත්‍යය යනු වෙනත් කිසිදු ස්වාධීපති බලයකට එය යටත් නොවන බවයි. මේ අනුව ස්වාධීපති රාජ්‍යයකට තම විද්‍යුත් ප්‍රතිපත්තිය බලපෑම්වලින් තොර ව පවත්වා ගැනීමට හැකියාව තිබේ.

ස්වාධීපති බලය ස්ථාවර, සියල්ල වසා පැතිරෙන, නොබදිය හැකි, අන් සතු කළ නොහැකි, පැවරිය නොහැකි ඒකීය දැයක් ලෙස සැලකේ.

ස්වාධීපත්‍ය බලය පිළිබඳ සංකල්පය සන්ධීයවාදය හා ගේලීයකරණ ක්‍රියාවලිය යටතේ බරපතල අභියෝගයකට ලක් වී තිබේ. ජාතික රාජ්‍යයක් තුළ සිටින විවිධ ජ්‍යෙ වාර්ගික කොටස් එක්සත් කිරීම සඳහා ස්වාධීපත්‍ය බලය බෙදා හැරීමේ නැමුණුවක් වර්ධනය වෙමින් පවතී.

තවන් අතකින්, ස්වාධීපත්‍ය බලය ගෝලීයකරණ ක්‍රියාවලිය මගින් ද අනියෝගයකට ලක් ව තිබේ.

වර්තමානයේ ලේකයේ පොදු ප්‍රතිපත්ති ජාතික මට්ටමේ ස්වාධීපත්‍ය ඒකක මගින් නීත්ද කරනවාට වඩා ප්‍රබලව උපරිජාතකි (Super-National Organizations) සංවිධානවලින් තීරණය වේ.

ජාතික රාජ්‍යයන්ට දේශීය ව තීරුබදු ප්‍රතිපත්තිය හා අපරාධ යනු කුමක්ද දි තනි ව තීරණය කළ හැකි ව තිබූ බැවේන් එහි අභ්‍යන්තර ස්වාධීපත්‍යය වලංගු ව පවතී යැයි පිළිගැනීම්.

එහෙත් වර්තමාන ප්‍රාග්ධන ගලායාමන් සමග (Capital Flight) ඇති වූ වෙළෙඳාම නියාමනය කරන ලේක වෙළෙඳ සංවිධානය වැනි ආයතන අන්තර්ජාතික මානව හිමිකම්, නීති හා සම්පූදාය සහ අපරාධ යනු කුමක්ද දි තීරණය කිරීමන් සමග ස්වාධීපත්‍යය ද අනියෝගයට ලක් ව ඇත.

ඒබැවින් වර්තමාන ජාතික රාජ්‍ය යනු ලෝක පරීමාණ උපරි ජාතික ආයතනවලින් ගනු ලබන ප්‍රතිපත්ති දේශීය ව ක්‍රියාවට නගන ඒජ්න්තවරයකුගේ තත්ත්වයට පත් ව ඇති බවට තර්කයක් මතු ව තිබේ.

මේ පසුබිම තුළ ප්‍රබල රාජ්‍යන්හි ස්වාධීපත්‍ය වර්ධනය වී දුබල රාජ්‍යයන්හි ස්වාධීපත්‍ය නාය යෙමට ලක් ව ඇති බවයි.

රාජ්‍ය සහ පුරවැසියා

පුරවැසියා යන්නෙහි සරල අදහස “නගරයේ වසන්තා” යන්න යි. එහි වර්තමාන අර්ථය “රාජ්‍යයේ සාමාජිකයා” යන්න යි.

පුද්ගලයා තම පොදු ජීවිතය සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගි වන ආකාරය අනුව “පුරවැසියා” යන්න තීරණය වේ.

අදරස්වෝටල්ට අනුව පුරවැසියා යනු රාජ්‍යයේ කාර්යභාරයට සක්‍රිය ව සම්බන්ධ වන තැනත්තා ය.

මෙම අදහස මහු ඉදිරිපත් කළේ කුඩා ග්‍රීක නාගරික රාජ්‍යය යන පසුබිමෙහි ය.

නූතන සංකීර්ණ රාජ්‍ය කුමයේ දී ග්‍රීක නාගරික රාජ්‍යවල දී මෙන් පුරවැසියන්ට රාජ්‍ය පාලන කටයුතුවලට සම්පූර්ණ ව සම්බන්ධ විය නොහැකි ය. එය ක්‍රියාත්මක වන්නේ ජ්‍යෙන්තියන් මාර්ගයෙහි.

නුතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල නීති සම්පාදකයන් හා විධායකය ජනතා නියෝජිතයන් හෝ ජනතාවට වගකියන පුරවැසියන් හෝ වනු අනෙකුදී අපේක්ෂා කෙරේ. ඉන් අදහස් වන්නේ පුරවැසියන් පොදු තීරණ ගැනීමට ජනතා නියෝජිතයන් මගින් සම්බන්ධ වන වගකිවයුතු නිලධාරීන් වන බව ය.

එහෙයින් රාජ්‍යයේ කටයුතු සම්බන්ධයෙන් පුරවැසියන්ගේ කාර්යනාරය නුතන රාජ්‍යයේ වෙනස් විම්වලට අනුව හැඩ ගැන්වී ඇත.

වර්තමානයේ දී රාජ්‍යය හා පුරවැසියා ආතර සම්බන්ධතාවේ කැපී පෙනෙන ලක්ෂණ දෙකක් තිබේ.

- I. පුරවැසියන් තුක්ති විළින දේශපාලන අයිතිවාසිකම්.
- II. පුරවැසියන්ගේ දේශපාලන වගකීම්.

ඒ අනුව පුරවැසියා යනු රාජ්‍යයේ සූහසාධනය හා අයිතිවාසිකම් නුක්ති විදින රාජ්‍යයට ඒ වෙනුවෙන් අවනත හාවය දක්වන්නෙකි.

රාජ්‍යක භූමිය තුළ ජීවත් වන්නවුන්ට පුරවැසි හාවය ප්‍රඛානය කළ හැකි හා අනිමි කළ හැකි එක ම එක ආයතනය රාජ්‍ය යි. එහෙත් සංඛ්‍යා තත්ත්වය වන්නේ රාජ්‍ය පාලනය කරන අයට වය තීරණය කිරීමට හැකි වීම ය.

T.H. Marshall වැනි අය මේ සංකල්පයට ‘සමාජ පුරවැසි හාවය’ යන්න එක් කර ඇත. ඒ අයට අනුව, රැකියාවක් කිරීමට, නිවසක් නිමි කරගැනීමට ඇති අයිතිය වැනි දැන සමාජ පුරවැසි හාවය විසින් අර්ථ ගෝවනු ලබයි. මාජල්ගේ මෙම ‘සමාජ පුරවැසි හාවය’ යන අදහස ලිබරල් පුරවැසි හාවයට විකල්පයකි.

රාජ්‍යයට පුරවැසියා අවනත භාවය දැක්වීය යුත්තේ ඇයි
දැයි යන ප්‍රශ්නයට දේපාලන වින්තකයන් විවිධ පිළිතුර
සපයා ඇත.

- ඇරිස්ටෝවල්ට අනුව රාජ්‍යයේ අවසාන අත්මණ සියලු
පුරවැසියන්ගේ සූහසාධනය සහ යහපත් වූ ජීවිතයක් සලසා
දීම ය. පුරවැසියාට සඳාවාරාත්මක වගයෙන් උසස් වූ, සතුව
ප්‍රතිඵලිත උත්තරීතර ජීවිතයක් රාජ්‍යය තුළ දී සැපයේ.
- සමාජ ගිවිසුම් න්‍යායට අනුව පුරවැසියා රාජ්‍ය බිජිකර
ගැනීමන් සමග රාජ්‍යයට අවනත භාවය දැක්වීමට එකගතා
සම්මුතියක් ඇති කරගනී. ඒ වෙනුවෙන් රාජ්‍ය පුරවැසියාට
ආරක්ෂාව හා සමාජ ආරක්ෂාව සපයයි.
- ලිබරල් වාදී න්‍යායට අනුව පුරවැසියාගේ ස්වාධාවික
අධිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නේ රාජ්‍ය විසින් නිසා
පුරවැසියා රාජ්‍යයට අවනත විය යුතු ය.
- රැකස් දක්වා සිටි පරිදි රාජ්‍යය පොදු කැමැත්ත නියෝජනය
කරන අතර එමගින් නියෝජනය වන්නේ තමන්ගේම පොදු
කැමැත්ත ය. එබැවින් පුරවැසියා රාජ්‍යයට අවනත විය යුතු
ය.

රාජ්‍යය, ආණ්ඩුව සහ පාලන තත්ත්වය අතර සම්බන්ධතා හා වෙනස්කම්

මිනින ම සමාජයක පවතින මූලික සහ කේන්ද්‍රීය දේශපාලන ආයතන වන්නේ රාජ්‍යය සහ ආණ්ඩුව යි.

සමාජයේ ඇති අනෙක් බොහෝ දේශපාලන ආයතන ප්‍රහවය ලබන්නේ ද රාජ්‍යය සහ ආණ්ඩුව වෙතිනි.

නිදහස් :-

පාර්ලිමේන්තුව, කැබේනට් මණ්ඩලය, අධිකරණ, පළාත් පාලන ආයතන, සන්නද්ධ හමුදා, පොලිසිය, සිර ගෙවල්, පාසල්, විශ්ව විද්‍යාල, දෙපාර්තමේන්තු යනා දී වශයෙනි.

රාජ්‍යය සහ ආණ්ඩුව එකිනෙකට සම්බන්ධ ය. එහෙත් ඒ දෙක එකක් ම නොවේ. ප්‍රජාතනත්ත්වාදී දේශපාලන ක්‍රමවල රාජ්‍යය යනු සාපේක්ෂ වශයෙන් දීර්ශ කාලයක් ස්ථාවරව පවත්නා, සමාජයේ ඇති අතිමූලික දේශපාලනීක සංවිධානය යි.

ଆଣ୍ଟ୍ରିବ୍ୟୁଟକ୍ ଯନ୍ତ୍ର, ରୂପ୍ସରେ କାର୍ଯ୍ୟତ ଚିହ୍ନ ଓ ପରିମିତ ଦ୍ରୋଷ କିରିମ
ଚାଲିବା ମହାତମାର ବିଜିନ୍ କେବି କାଳ୍ୟକାର ବିଲ୍ୟ ଲବା ଦେଖୁ
ଲବନ ଚଂଚିଦାନ୍ୟକ୍ ବେଳେ.

ପ୍ରତିବିଧି ପ୍ରତିବିଧିରେ ଦେଖାଇଲା କୁମାର ମେମ ବେଳକ
ନୋଟିଭ୍ୟୁଣି.

ନିର୍ଦ୍ଦିଷ୍ଟନ୍ :-

ରୂପ୍ସାଣ୍ଟ୍ରିବ୍ୟୁଟକ୍ ନୀଳ ମହାତମାର ତେବେରାଗନ୍ ଆଣ୍ଟ୍ରିବ୍ୟୁଟକ୍
ନୋଟିଭ୍ୟୁଣି ଅନର, ରୂପ୍ସର ଚିହ୍ନ ଆଣ୍ଟ୍ରିବ୍ୟୁଟ ଅନର ବେଳେ
କିରିମକ୍ ଦ ନୋଟିଭ୍ୟୁଣି. ରତ୍ନମା, ରୂପ୍ସର ଦ ଆଣ୍ଟ୍ରିବ୍ୟୁଟ ଦ
ବ୍ୟୁଣି.

ରୂପ୍ସର ଚିହ୍ନ ଆଣ୍ଟ୍ରିବ୍ୟୁଟ ଅନର ଆଯନିକ ବେଳେ ବୀମ, ଡ୍ୟରେପ୍ସରେ
ପରିବହନ ଦେଖାଇଲା ଲଭ୍ୟର ଖା ରୂପ୍ସାଣ୍ଟ୍ରିବ୍ୟୁଟ ବିଲ୍ୟ ପରିବହନ
ପରିବହନ ବିଭିନ୍ନ ପରିବହନ ଦେଖାଇଲା କୁମାର ପ୍ରଦାନ
ଲକ୍ଷ୍ୟନ୍ୟକ୍ ବ୍ୟୁଣି.

රාජ්‍යය වනාහි මත සංවිධානය වූ, නිශ්චිත හොමික පුද්ගලිකින් ද, දේශපාලන වශයෙන් සංවිධානය වී පුරවැසි ප්‍රජාවක් මත තම ආධිපත්‍යය සහ බලය පවත්වා ගැනීමේ අයිතියක් හා ආධිකාර්යක් ද සහිත දේශපාලන සංවිධානයක් වේ.

තම ආධිකාර් බලය පවත්වාගෙන යාමට රාජ්‍යයට ඇති ආයතන අතුරේන් ආන්ත්‍රික, එක් ආයතනයක් පමණක් වේ.

රාජ්‍යයට ඇති මූලික තෙනතික වියුහය ආන්ත්‍රිකම ව්‍යවස්ථාව වන අතර, රාජ්‍යයේ ස්වභාවය, ව්‍යුහය, ආයතනික සංයුතිය යන මේවා එමගින් තීරණය කරයි.

රාජ්‍යය තම ආධිකාර් බලය ක්‍රියාත්මක කරන්නේ තමන් සතු ව්‍යවස්ථාදායකය, විධායකය ආධිකරණය, සන්නද්ධ හමුදා සහ නිලබල තන්තුය පදනම් කරගෙන ය.

මෙහි දී ආන්ත්‍රික ක්‍රියා කරන්නේ රාජ්‍යයේ බලතල ක්‍රියාත්මක කරන ප්‍රධානතම නියෝගීත ආයතනය හැරියට යි. නීති සම්පාදනය, සහ ක්‍රියාත්මක කිරීම්, ප්‍රතිපත්ති සම්බන්ධතා පැවැත්වීම සහ අනෙකුත් රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම යන ඒවා රාජ්‍යය වෙනුවෙන් ආන්ත්‍රිකක් ඉට කරගත යුතු ප්‍රධාන කාර්ය වේ.

ClassWork.LK

පාලන තන්තුය (Regime)

පාලන තන්තුය (Regime) යන සංකල්පය 'ආන්ඩ්වුව' යන්නට තරමක් සමාන වුවත්, එයට වෙනස් අර්ථයක් ඇත්තකි. ආන්ඩ්වුවක් යනු රාජ්‍යයේ කටයුතු කිරීම සඳහා මහජනතාව විසින් පත් කරනු ලබන ආයතනික ව්‍යුහය යයි අපි ඉහත දි දුටුවෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී කුමයක් තුළ ආන්ඩ්වුවක් යනු පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටින අගමැති සහ කැබිනට් මණ්ඩලය විසින් නායකත්වය දෙනු ලබන ආයතනික ව්‍යුහය යි.

එක් එක් ආන්ඩ්වුවක් එහි මතවාද සමාජ පදනම් හා නායකත්වය සම්බන්ධ ව ඇති විශේෂතා පදනම් කොටගෙන එම ආන්ඩ්වුව හඳුන්වීමේ දී "පාලන තන්තුය" (Regime) යන පදය හාවිත කෙරේ. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

ආන්ඩ්වුවේ නායකත්වය අනුව ආන්ඩ්වුවක් හඳුන්වීම - රාජ්‍යපක්ෂ පාලන තන්තුය, ජ්‍යවර්ධන පාලන තන්තුය, ඉන්දිරා ගාන්ධි පාලන තන්තුය, ආදි වශයෙන්,

ଆଣ୍ଟିବୁଲେ ସଂଯୁକ୍ତିଯ ଆଣ୍ଟିତ ଓ ଆଚିତ ପାଲନ ତତ୍ତ୍ଵରୀତି -
ଗଲ୍ଫ୍ରେଶ୍ନାରେ ଆଣ୍ଟିବୁ ତତ୍ତ୍ଵରୀତ (Coalition regime)

ଆଣ୍ଟିବୁଲେ ମନବାଦୀ ସଂଯୁକ୍ତିଯ ଆଣ୍ଟିତ ଓ - ସ୍ଵାଭାବିକତାବାଦୀ
ପାଲନ ତତ୍ତ୍ଵରୀତ (Welfare regime), ସାମାଜିକବାଦୀ ପାଲନ
ତତ୍ତ୍ଵରୀତ (Socialist regime) ଅଧିକାରବାଦୀ ପାଲନ ତତ୍ତ୍ଵରୀତ
(authoritarian regime)

ClassWork.LK